

# ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

## කොළඹ

\*\*\*\*

### පුවත්පත් නිවේදනය

#### **භාරත් කෝ ජාතියේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම**

අද දින (2021.07.26) අත්‍යන්තර ආකාරයෙන් පැවති උත්සවයක දී ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය තෙවන වරට පැවති 2020-21 'භාරත් කෝ ජාතියේ' (ඉන්දියාව ගැන දැනගන්න) ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ පළමු වටයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීය. වැඩ බලන ඉන්දිය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මැනිකුමා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

2. 2015-16 වර්ෂයේදී ආරම්භ කරන ලද 'භාරත් කෝ ජාතියේ' ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ඉන්දියාව පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමට ඉන්දිය ඩයස්පෝරාව සහ ඉන්දියාවේ මිතුරන් දිරිගැන්වීම තුළින් ඔවුන් හා ඉන්දියාව අතර නිබෙන සබඳතාවය ශක්තිමත් කිරීමට ඉන්දියානු රජය විසින් ගන්නා ලද වැදගත් පියවරකි. මෙම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන වට 4කින් සමන්විත වන අතර අවසාන ත්‍යාගය වශයෙන් ඉන්දියානු රජයේ අනුග්‍රහයෙන් ඉන්දියානු සංචාරයක් ලබා දේ. විදේශිකයන්ගේ කාණ්ඩය යටතේ ආනිමා හිල්මා, කළුණ නිලකරන්න සහ කෞශල්‍යා දසනායක, NRI කාණ්ඩය යටතේ ජයන්ත් අගර්වාල්, විකාශ් සිං සහ ඉන්දිය සම්භවයක් සහිත කාණ්ඩය යටතේ නිතිශ් මිශ්රා, තගාලිනි සිවඥානම් සහ දර්ශි ශ්‍රීධරන් යන අය ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් විය. පළමු වටය සඳහා ලොව පුරා රට වලින් ජයග්‍රහණය කළ තරුණ තරුණියන් 163 දෙනාට මෙම පිරිස ද අයත් වේ.

3. වැඩ බලන මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාවෙන් තරඟය සඳහා සහභාගී වූ සියලුම තරඟකරුවන්ට සිය ස්තූතිය පළ කළ අතර ජයග්‍රාහකයන්ට සිය සුබ පැතුම් පිරිනැමීය. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ

ජනතාව අතර පවතින ශක්තිමත් සබඳතා පිළිබඳව ද මහ කොමසාරිස්තුමා මෙහිදී සඳහන් කළේය. මෙවන් වැඩසටහන්, පසුගිය වර්ෂයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූව ද දෙරටෙහි ජනතාව එකට එක් කිරීමට මාහැඟි දායකත්වයක් ලබා දී ඇති බව එතුමා පැවසීය.

4. කොවිඩ් සීමා යටතේ දෙරටෙහි ජනතාව අතර බැඳීම් සහ සංස්කෘතික සබඳතා ඉදිරියට ගෙනයාම සඳහා මහ කොමසාරිස් කාර්යාලය විසින් අපේක්ෂා සහගත සැලැස්මක් සකස් කර ඇති බව ද වැඩ බලන මහ කොමසාරිස්තුමා සඳහන් කළේය. ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානය යටතේ බෞද්ධ බැඳීම් ප්‍රවර්ධනය කිරීම, කුසලතා සංවර්ධනය සහ වෘත්තිකයන් සහ සේවකයන් සඳහා අවස්ථාවන් සහ පහසුකම් සැලසීම, සමුද්‍රීය ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ සහයෝගීතාවය, සංවර්ධන සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම, ක්‍රීඩා සහ තරුණ සබඳතා දිරිගැන්වීම සහ චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීම සහ ඉන්දියාවේ කරසිකාල් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය අතර බෝට්ටු සේවාව ඇරඹීම තුළින් සම්බන්ධකතාවය සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීම යනාදිය මෙයට ඇතුළත් වේ.

5. අන්‍ය අකාරයෙන් පැවති මෙම වැඩසටහනේ දී ත්‍යාගලාභීන් තම අත්දැකීම් බෙදා ගත් අතර ජාත්‍යන්තර ප්‍රශ්න විචාරාත්මක තරඟය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට ස්තූතිය පළ කළේය. එසේම ඔව්හු ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය ගනු ලබන පියවර අගය කළ අතර ඉන්දියාව, එහි ජනතාව සහ සංස්කෘතිය සඳහා ඔවුන්ගේ දැඩි කැමැත්ත ද ප්‍රකාශ කළෝය.

\*\*\*\*